

## නම දරන තැනැත්තා විසින්ම නම ප්‍රකාශ කිරීම

(27 වෙනි වගන්තිය)

.....විනා මම, .....  
.....ව එහි මිශ්‍රවල් ගායෝව වන .....  
.....ච .....වර්ෂය .....  
.....මිය .....දින .....  
.....නම් උපන්තියේ උපන්තා හි  
.....දියුන්තයේහි උපන්ත් තා ප්‍රියභාරිත සරණ පැවැරිව වූද පිටි/ගැහැණු දුවා මා බව ද මට .....  
.....අනා නම තබා ඇති බවද මෙයින් ප්‍රකාශ කර යිටිමි.  
.....මට සාක්ෂි වශයෙන් 19.....මය .....දින .....වන අද මෙයි මෙයි  
අයුදාන නැවත ප්‍රකාශ කරන ලදී.

අයුදාන.

19.....මය .....දින .....  
වන අද දින මා ඉදිරිවල ප්‍රකාශ කරන ලදී.

\*ලටිව මුද්දය

සමාඛ්‍ය උත්ස්ථිතයාවයා හෝ  
දියුන්ත උෂ්ණියාවයා.

### නම ඇතුළත් කිරීමට ඉල්ලුම

ඉහා සඳහන් ප්‍රකාශ රැකියා ප්‍රකාර නම ඇතුළත් තාරන ලෙස ඉල්ලුමේ.

ඉල්ලුම්කරු.

දිනය :

රෙජය්‍රාජ ජනරාල් යෝ දියුලුත් ප්‍රේක්මගේ ආභ්‍ය

යෝජනයේ නම ඇතුළත් කිරීමට මෙයින් අවසර යුතු.

රෙජය්‍රාජ ජනරාල්/දියුන්ත උෂ්ණියාවයා.

දිනය : 19.....

\*ලටිවන් ප්‍රියභාරිත සිරිල්ලන් පැවැව ඇතුළු දෙනා මට විවිධ කාලයෙන් හෙවත් පිටි/ගැහැණු දුවා මා බව ද මට.

## DECLARATION OF NAME BY THE PERSON HIMSELF

(Section 27)

I, ..... do hereby declare that I am the male (female) child born on the .....  
at ..... in .....  
to ..... and ..... his wife, and whose birth was registered in the .....  
division of ..... on the ..... day of ..... 19..... and that I have  
received the name of .....  
Witness my hand this ..... day of ..... 19.....

.....  
*Signature.*

Declared before me at .....

..... this ..... day of ..... 19.....

\*Appropriate Stamp

.....  
*Justice of the Peace or District Registrar.*

### Application for Insertion of Name

I request that the name be inserted in terms of the above declaration.

Date : ..... *Applicant.*

### Order of the Registrar-General or District Registrar

The insertion of the name in the Birth Register is hereby authorised.

.....  
*Registrar-General/District Registrar.*

Date : ..... 19.....

\*One rupee stamp if not more than two years have elapsed since the registration of birth and five rupees stamp if more than two years have so elapsed.

N.B.—This declaration should be sent to the District Registrar (Kachcheri of the district in which the birth occurred) with a certified copy of the original registration entry.